



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

ජනන සහ මරණ ලියාපදිංචි කිරීමේ ලේඛනය
பிறப்புப் பதிவுப் புத்தகம்
REGISTER OF BIRTHS

Registration B 1
(High Reg. P. & S.C.º)
12 / 78

අංකය } 6771
இல. }
No. }





ජනන හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய்ய சட்டம் (அத்தியாயம் 110)

Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය } කොළඹ
பெரும் பகுதி }
District }

කොට්ඨාසය } මහ රොහමද
பிரிவு }
Division } රොහමද

1. උපන් දිනය හා ස්ථානය¹ பிறந்த திகதியும் இடமும்¹ Date and place of birth¹	2010 (දෙසැම්බර් 28) මැදි විස්තා විල දි. කොස්ගොඩකොත්ත රොහමද කො. 08	
2. නම பெயர் Name	දුර්ජය කමර කාරපති අජබේවෙල	
3. ස්ත්‍රී පුරුෂ භාවය பால் Sex	පුරුෂ	
4. පියාගේ தகப்பன் Father's	සම්පූර්ණ නම முழுப் பெயர் full name	අජබේවෙල කොකාසලලාගේ සිරිසේන ප්‍රියසාගර කුමාර
	උපන් දිනය பிறந்த திகதி date of birth	1981 (අප්‍රේල් 28) කුඩවෙහෙණිකර් තුළ වෘත්ත
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	කොළඹ
	ජාතිය² சாதி² race²	සිංහල
5. මවගේ தாய் Mother's	සම්පූර්ණ නම¹ முழுப் பெயர் full name¹	සමසිංහ මහානයිදෙල්ලාගේ වෘත්ත රුපානාන්දු
	උපන් දිනය பிறந்த திகதி date of birth	1979 (නැවැත්ත මාසය) අගෝස්තු අරිකොලොස් වෘත්ත
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	දෙමලොස්විටිය
	ජාතිය³ சாதி³ race³	සිංහල
වයස வயது age	දුර්ජය තුළ 03	
6. මව්පියන් විවාහකද ? பெற்றோர் விவாகம் செய்தவர்களா ? Were parents married ?	විවි	
7. මුත්තා උපන් නම ශ්‍රී ලංකාවේ නම³ பாட்டின் பெயர் මහ රොහමද	කොදුරි	

<p>8. පියා ශ්‍රී ලංකාවේ හෝ ලදීද ශ්‍රී ලංකාවේ හෝ ලදීද උපතක් නම් ශ්‍රී ලංකාවේ තනුවත් ලියවෙන්නේ වීදික කාමර් පුද්ගල ලියවෙන්නේ වීදිකවලදීද අවර් If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's</p>	<p>සම්පූර්ණ නම முழுப் பெயர் full name උපන් වර්ෂය වීදික වර්ෂය year of birth උපන් ස්ථානය වීදික ස්ථානය place of birth</p>	<p>රුක 1960 ලන්කා</p>
<p>9. දැනුම් දෙන්නාගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය හා දැනුම් දෙන්නේ කවරෙකු වශයෙන්ද යන්න තනුවත් කාරියේ முழுப் பெயரும் වැඩිදුරටත්, என்ன முறையில் தகவல் கொடுக்கிறார் Informant's full name, residence and in what capacity he gives information</p>		<p>අලවෙල කොකාලලා මේ පුරවි දිසානාම කුමාර 15, පලමු මාවත, බෙල්ලේවිල බෙල්ලේවිල (වෙල)</p>
<p>10. දැනුම් දෙන්නාගේ අත්සන තනුවත් කාරියේ සටහන Informant's signature</p>		<p></p>
<p>11. ලියාපදිංචි කරන දිනය පළමු සේවයේ දිනය Date of registration</p>		<p>2010 (දෙසැම්බර් 10) මැයි විජිත වර්ෂය</p>
<p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන පළමු කාරියේ සටහන Registrar's signature</p>		<p></p>
<p>13. ලියාපදිංචි කිරීමේ පසුව ඇතුළත් කරන ලද නැතහොත් සවිස්තරව නම් වෙනුවට අළුතෙන් යොදන ලද නම පළමු සේවයේ පුළුල් කිරීමේදී පුළුල් කිරීමේදී පුළුල් කිරීමේදී පුළුල් කිරීමේදී Name inserted or substituted after registration</p>		
<p>14. 13 වෙනි අංකයට ඇතුළත් විස්තර කරුණු සැපයීමට ආරම්භ කළ කාරියේ නම සහ එම දැනුම් දෙන්නා කවරෙකු වශයෙන්ද යන්න පළමු සේවයේ විස්තර කිරීමේදී තනුවත් කොටස් කාරියේ පුළුල් කිරීමේදී තනුවත් කොටස් කාරියේ පුළුල් කිරීමේදී තනුවත් Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>		<p></p>
<p>15. නම ඇතුළත් කිරීමේ සේ මෙහි නමින් යොදීමේ සේ දිනය හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ රෙජිස්ට්‍රාර්ගේ නමින් කැනගේ අත්සන පුළුල් කිරීමේදී පුළුල් කිරීමේදී පුළුල් කිරීමේදී කොටස් කාරියේ පුළුල් කිරීමේදී පුළුල් කිරීමේදී Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>		<p></p> <p>23/10/2010</p>

මේ සේවයේ පුළුල් කිරීමේදී
 රෙජිස්ට්‍රාර්ගේ නමින් කැනගේ අත්සන
 පුළුල් කිරීමේදී පුළුල් කිරීමේදී පුළුල් කිරීමේදී
 කොටස් කාරියේ පුළුල් කිරීමේදී පුළුල් කිරීමේදී